

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 (1) උප වගන්තිය සමඟ සංශෝධිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේදයට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවියහැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇතිබව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත්කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (i) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ගබඩා තොග ශේෂය තුළ ඇතුළත් කළ යුතු රු. 413,632 ක්ද, බඩු හා සවිකිරීම් යටතේ දැක්විය යුතු රු. 312,646 ක් සහ ඉඩම් ගොඩනැගිලි යටතේ දැක්විය යුතු කසල අංගනයේ ඉදිකර ඇති රු. 816,219 ක් වටිනා නල ලීං දෙකද යන්ත්‍ර හා උපකරණ යටතේ ගිණුම්ගත කර තිබුණි.	නිවැරදි කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති අතර කමිටු නිර්දේශය අනුව කටයුතු කරන බව.	ස්ථාවර වත්කම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනත 19(XII) වගන්තිය	සභාව සතු කඩ කාමර 67 ක් වර්ෂ 30 කාලයක් සඳහා බදු දීමේදී අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.	ආණ්ඩුකාර අනුමැතිය ලබා ගැනීම සඳහා පළාත් කොමසාරිස් වෙත යොමු කර ඇති බව.	වසර 30 කට වැඩි කාලයක් සඳහා බදු දීමේදී අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතුය.
(ආ) 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරී පනතේ 83(1) වන වගන්තිය	2018 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අනුමත කර තිබුණු ගොඩනැගිලි සැලසුම් 37 ක් පරීක්ෂා කර අනුකූලතා සහතික නිකුත් කර නොතිබුණි.	ගොඩනැගිලි අයදුම් කරුවන්ගේ ඉල්ලීම් අනුව ඉදිරියේදී අනුකූලතා සහතික නිකුත් කිරීමට කටයුතු කරන බව.	නාගරික සංවර්ධන අධිකාරී පනත අනුව කටයුතු කළ යුතුය.

(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ

- (i) මුදල් රෙගුලාසි 571 වටිනාකම රු.373,195 ක් වසර 02 ඉක්ම වූ පොදු වසර දෙක ඉක්ම වූ වූ පොදු තැන්පත් තැන්පතු ආදායමට පොදු තැන්පතු නියාදනය කර ගැනීමට කටයුතු කරන නියාදනය කළ යුතුය. නොතිබුණි. බව.
- (ii) මුදල් රෙගුලාසි 770(4) සභාව සතු වාහනයක් වසර 05ට වැඩි කාලයක සිට අක්‍රීය තත්ත්වයේ පැවතුණි. අලුත්වැඩියා කිරීමට හෝ අපහරනය කිරීමට පළාත් ප්‍රකාරව කටයුතු කළ යුතුය. යාන්ත්‍රික අධ්‍යක්ෂ වෙනත් ඉල්ලීම් කර ඇති බව.
- (ඇ) 2016 දෙසැම්බර් 29 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 30/2016 හි 3.1 ඡේදය සභාව සතු යන්ත්‍රෝපකරණ 02 ක් ඉදිරියේදී ඉන්ධන දහන පරීක්ෂාව සිදුකරන බව. චක්‍රලේඛය අනුව කටයුතු කළ යුතුයි. සම්බන්ධයෙන් ඉන්ධන දහන පරීක්ෂාවක් සිදුකර නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 36,226,920 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්ම වූ ආදායම රු. 11,463,209 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ බිල්කරන ලද රු. 80,087,607 ක් වූ මුළු ආදායමින් වර්ෂය අවසාන වන විට රු.51,105,363 ක් අයකර නොතිබුණු අතර එය මුළු බිල්කල ආදායමෙන් සියයට 64 ක් විය.	භිභ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කරන බව.	බිල්කල ආදායම වර්ෂය තුළ රැස්කර ගැනීමට කටයුතු කළ යුතුය.

(ආ) වරිපනම් හා බදු

සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට පසුගිය වර්ෂවලට අදාළ හිඟ වරිපනම් රු.20,569,339 ක් පැවතුණ අතර වර්ෂය තුළ ලැබී තිබුණේ සියයට 16 ක් එනම් රු.3,370,647 ක් පමණක් ලැබී තිබුණි.	හිඟ ආදායම් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කරන බව.	පනතේ විධිවිධාන අනුව හිඟ වරිපනම් කඩිනමින් අයකළ යුතුය.
--	--	--

(ඇ) කුලී

- | | | |
|---|---|--|
| (i) සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට හිඟ කඩ කුලී රු.7,726,030 ක් පැවතුණ අතර වර්ෂය තුළ සියයට 21 ක් එනම් රු.1,549,400 ක් පමණක් ලැබී තිබුණි. | නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බව | ගිවිසුම් ප්‍රකාරව හිඟ කුලී කඩිනමින් අයකර ගත යුතුය. |
| (ii) සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට පසුගිය වර්ෂවලට අදාළ හිඟ හිටි බදු කුලී ආදායම රු. 7,436,065 ක් පැවතුණ අතර වර්ෂය තුළ සියයට 07 ක් එනම් රු.491,220 ක් පමණක් ලැබී තිබුණි. | බදුකරුවන් දැනුවත් කර නීතිමය පියවර ගන්නා බව. | ගිවිසුම් අනුව හිඟ බදු කුලී කඩිනමින් අයකර ගත යුතුය. |

(ඈ) වෙනත් ආදායම්

- | | | |
|--|--------------------------------------|---|
| (i) සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට ප්‍රචාරක දැන්වීම් පුවරු ආදායම රු. 321,750 ක් වූ අතර එම ආදායමෙන් කිසිවක් වර්ෂය තුළ අයකරගෙන නොතිබුණි. | ඉදිරියේදී අයකර ගැනීමට කටයුතු කරන බව. | අතුරු ව්‍යවස්ථා අනුව හිඟ ආදායම් කඩිනමින් අයකර ගත යුතුය. |
| (ii) සමාලෝචිත වර්ෂයේ බිල්කල දුරකථන සම්ප්‍රේෂණ කුළුණු ආදායම රු. 961,593 ක් වූ අතර වර්ෂය තුළ සියයට 08 ක් එනම් රු. 33,000 ක් පමණක් අයකර ගෙන තිබුණි. | ලිපි මගින් දැනුවත් කර ඇති බව | අතුරු ව්‍යවස්ථා අනුව හිඟ ආදායම් කඩිනමින් අයකර ගත යුතුය. |

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකායර්ක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව විසින් භුක්ති විදින අයිතිය පවරා නොගත් සුසාන භූමි 77 ක්, ඉඩම් 05 ක් තක්සේරු කර ගිණුම්ගත කිරීමට කටයුතු කර නොතිබුණි.	මෙය පවරා ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී උත්සාහ කළ නමුත් විවිධ හේතූන් මත එම කටයුතු අවසන් කර ගැනීමට නොහැකි වූ බව.	ඉඩම් තක්සේරු කර ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතු බව.

(ආ)	වැල්ලවාය නව සුපිරි වෙළඳ සංකීර්ණයට අයත් කඩ කාමර 42 ක් පවතින අතර එයින් කඩ කාමර 13 ක් 2019 වර්ෂයේ නව තක්සේරුවක් සිදුකර තිබූ අතර එම තක්සේරුව අදාළ වර්ෂයේ දී ක්‍රියාත්මක නොකිරීම නිසා සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විට රු.12,737,400 ක ආදායමක් සභාව වෙත අහිමි වී තිබුණි.	2025 ජනවාරි 01 දින සිට නව තක්සේරුව ක්‍රියාත්මක කරන බව.	නව තක්සේරු කිරීම් අදාළ වර්ෂයේදී ක්‍රියාත්මක කළ යුතු අතර අහිමි වී තිබූ ආදායම අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
-----	--	--	--

3.2 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට වීථි පහන් කණු පිළිබඳ විධිමත් ලේඛනයක් නඩත්තු කර නොතිබීමෙන් බලප්‍රදේශයට අයත් වීථි පහන් කණු සංඛ්‍යාව කොපමණද යන්නත් නඩත්තු කටයුතු සිදුකළ වීථි පහන් කණු කුමක්ද යන්නත් තහවුරු කර ගැනීමට නොහැකි විය.	විගණනයේදී ලබාදුන් උපදෙස් අනුව කටයුතු කරන බව.	වීථි පහන් නඩත්තු කිරීමේදී අභ්‍යන්තර පාලන දුර්වලතා මඟහරවාගත යුතුය.
(ආ) 2025 වර්ෂයට අදාළව සභාව සතු දේපල ටෙන්ඩර් දීමේදී 2024 වර්ෂයේදී රු. 127,440 ක් වැයකර පුවත් පත් දැන්වීමක් පල කර තිබුණද එම දැන්වීමේ ප්‍රාදේශීය වශයෙන් පමණක් ටෙන්ඩර් පිළිගන්නා බව දක්වා තිබීමෙන් පුවත්පත් දැන්වීම පල කිරීම සඳහා වැය කළ රු. 127,440 නිෂ්කාර්ය වියදමක් බව නිරීක්ෂණය විය.	පිළිතුරු සපයා නැත.	සභාව සතු දේපල ටෙන්ඩර් දීමේදී සීමාකාරී කොන්දේසි ඇතුළත් නොකළ යුතුය.

3.3 හඳුනාගත් පාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව විසින් මිල කැඳවීම මගින් වීථි පහන් මිලදී ගැනීම සඳහා 20W LED බල්බ් 700 ක් රු. 2,590 ක් බැගින් මිලදීගෙන තිබුණු අතර වෙනත් සභාවක් එම කාලය තුළ එම සැපයුම්කරුගෙන් රු. 1,990 බැගින් එම වර්ගයේම බල්බ් ලබාගෙන තිබුණු බැවින් සභාවට රු. 420,000 ක අලාභයක් සිදුවී තිබුණි.	ඉදිරිපත් කරන මිල ගණන් අනුව අවම මිල ගණන් ඉදිරිපත් කරන ආයතනයෙන් මිලදී ගැනීම් සිදුකරන බව	මිලදී ගැනීම් සිදු කිරීමේදී සභා අරමුදලට අලාභයක් නොවිය යුතුය.

3.4 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 8.9.1 (ආ) වගන්තිය අනුව රු.500,000 ඉක්මවා භාණ්ඩ හා සේවා මිලදීගැනීම් සඳහා විධිමත් කොන්ත්‍රාත් ගිවිසුමක් අත්සන් කළයුතු වුවත්, රු.2,215,000 ක් වූ විදුලි උපකරණ මිලදී ගැනීම් සඳහා කොන්ත්‍රාත් ගිවිසුමක් අත්සන් කර නොතිබුණි.	විධිමත් කොන්ත්‍රාත් ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කරන බව.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය අනුව කටයුතු කළ යුතුය.
(ආ) 2024 වර්ෂයේ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා රු.136,102 ක් වැයකර ප්‍රසම්පාදන දැන්වීම් පළකර තිබූ අතර ලියාපදිංචි සැපයුම්කරුවන්ට මිළ කැඳවීම් යොමු නොකර ටයර් හා ටියුබ් මිලදී ගැනීමේදී පෞද්ගලික ආයතනයකට අදාළ ටෙන්ඩරය පිරිනැමීමේ අරමුණින්ද, විථි පහන් මිලදී ගැනීමේදී තවත් ආයතනයකට අදාළ ටෙන්ඩරය පිරිනැමීමේ අරමුණින්ද සභාව විසින් කටයුතු කර තිබුණි. එසේම එක් එක් සැපයුම්කරුවන් ඉදිරිපත් කර තිබූ මිල ගණන් පිළිබඳ රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි මිළ ගණන් ලබාගැනීම කෙරෙහිද අවධානය යොමුකර නොතිබුණි.	භාණ්ඩ ණය පදනම මත සැපයීමට එකඟ වූ බැවින් එම ආයතනවලට පිරිනමන ලද බව.	ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් මිල ගණන් කැඳවීමට කටයුතු කළ යුතු අතර එක් එක් සැපයුම්කරුවන්ගේ රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි මිල ගණන් කැඳවිය යුතුය.

3.5 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සභාවේ තනතුරු 04 කට අදාළව අනුමත කාර්ය මණ්ඩලය අනුව සේවකයින් 04 දෙනෙකුගේ උපායාචාරයක් පැවතුණි.	කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්බන්ධයෙන් පළාත් පාලන දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දැනුවත් කර ඇති බව.	කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්පූර්ණකර ගත යුතුය.

3.6 කොන්ත්‍රාත් පරිපාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) කෘෂිකර්ම අමාත්‍යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහන යටතේ රන්ලිය ගබඩා ගොඩනැගිල්ලට පිවිසෙන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම I අදියර 2024 ජුනි 05 දින රු.4,999,744 ක වටිනාකමකට ඇතිලිවැව දහයියාගල ගොවි සංවිධානය වෙත පවරා තිබූ අතර වැඩ විෂයන් 03 ක් යටතේ රු.644,731 ක් වැඩිපුර ගෙවා තිබුණි.	2023 වර්ෂයේ අනුමත මාර්ග රේඛයන් භාවිතා කර ඇති බවත් අනෙකුත් අඩුපාඩු නිවැරදි කිරීමට කටයුතු කරන බව.	2024 වර්ෂයේ ජුනි සිදුකරන කොන්ත්‍රාත්තු සඳහා 2023 මුල් කාර්තුවේ රේඛයන් භාවිතා කළ නොහැකි අතර වැඩිපුර ගෙවූ මුදල් අයකරගත යුතුය. එසේම නොකරන ලද කාර්යයන් කඩිනමින් ඉටුකරගත යුතුය.

- | | | |
|---|--|---|
| <p>(ආ) ඉහත ව්‍යාපෘතිය යටතේ රන්ලිය ගබඩා ගොඩනැගිල්ලට පිවිසෙන අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම II අදියර යටතේ 2024 අගෝස්තු 22 දින රු.4,811,402 ක වටිනාකමකට පැරකුම් ගොවි සංවිධානය වෙත පවරා තිබූ අතර වැඩ විෂයන් 06 ක් යටතේ රු.899,473 ක් වැඩිපුර ගෙවා තිබුණි.</p> | <p>2023 වර්ෂයේ අනුමත මාර්ග රේඛයන් භාවිතා කර ඇති බවත් අනෙකුත් අඩුපාඩු නිවැරදි කිරීමට කටයුතු කරන බව.</p> | <p>2024 වර්ෂයේ පුනී සිදුකරන කොන්ත්‍රාත්තු සඳහා 2023 මුල් කාර්තුවේ රේඛයන් භාවිතා කළ නොහැකි අතර වැඩිපුර ගෙවූ මුදල් අයකරගත යුතුය. එසේම නොකරන ලද කාර්යයන් කඩිනමින් ඉටුකරගත යුතුය.</p> |
|---|--|---|

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය වෙනුවෙන් ප්‍රාදේශීය සභාව විසින් පිළියෙලකර තිබුණු අයවැය ලේඛනය අනුව ඇස්තමේන්තු කළ ආදායම් හා වියදම්, වර්ෂයේ තරා ආදායම් හා වියදම් සමඟ සැසඳීමේදී ආදායම් විෂයයන් 07 ක සියයට 07 සිට සියයට 192 දක්වාද වියදම් විෂයයන් 05 ක සියයට 31 සිට සියයට 92 දක්වාද විචලනයන් පැවතුණි.	ඉදිරියේදී නිසි පරිදි අයවැය සකස් කිරීමට පියවර ගන්නා බව.	වාර්ෂික අයවැය ඇස්තමේන්තු වඩාත් තාත්විකව පිළියෙල කළ යුතු අතර එම ඉලක්කයන් සපුරා ගැනීමට කටයුතු කළ යුතුය.